



රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
 பொது நிர்வாக, உள்ளாட்டலுவல்கள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය } COMS/Trans-BR/OS
 எனது இல }
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය } 2020.05.06
 திகதி: }
 Date }

අමාත්‍යාංශ ලේකම්වරුන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්

ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ විස්තර මාර්ගගත ක්‍රමයට(Online) දත්ත පද්ධතියට ඇතුළත් කිරීම


කළමනාකරණ සේවා නිලධාරී සේවය , ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය හා සංවර්ධන නිලධාරී සේවය යන සේවාවන්ට අයත් නිලධාරීන් සඳහා සාර්ථකව අත්හදා බලා ඇති මාර්ගගත දත්ත පද්ධතිය(Online System) ඒකාබද්ධ සේවයේ අනෙකුත් නිලධාරීන් සඳහාද යොදා ගැනීමට තීරණය කර ඇත.

02. සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන් සඳහා <http://203.94.94.214/miscod> ඔස්සේද රජයේ භාෂා පරිවර්තක සේවය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවය, කළමනාකරණ සේවා නිලධාරී සේවය, ඒකාබද්ධ රියදුරු සේවය හා කාර්යාල සේවක සේවය යන සේවාවන්හි නිලධාරීන් සඳහා <http://203.94.94.214/misco> ඔස්සේද දත්ත පද්ධතියට පිවිසිය හැකි අතර අතුරු මුහුණතේ ඇති Help සබැඳිය ඔස්සේ ගොස් පරිශීලක අත්පොත (User Guide) පරිශීලනය කිරීමෙන් දත්ත පද්ධතිය සම්බන්ධව විස්තර ලබා ගත හැක.

03. දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හෝ දත්ත පද්ධතිය සම්බන්ධව තාක්ෂණික ගැටළු පවතිනම් ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ සේවා ආශ්‍රිත ගැටළු සඳහා මාර්ගගත ක්‍රමයට පිළිතුරු සැපයීම සඳහා ලබා දී ඇති <http://203.94.94.214/csinq> ඔස්සේ ගොස් පරිශීලකයෙකු ලෙස ලියාපදිංචි වීමෙන් පසු ඉහල ඇති Add Inquiry සබැඳිය තෝරා Category හි System Related Matters ද Section හි PMO-TRANS යන්නද තෝරා ගෙන Descriptions හි තම ගැටළුව ඉදිරිපත් කල හැක.

04. දත්ත ඇතුළත් කල යුතු අවසාන දිනය 2020/06/30 වේ.එබැවින් ඊට පෙර දත්ත ඇතුළත් කිරීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

05. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිතභාවය රැකෙන පරිදි ඒකාබද්ධ සේවා අංශය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ගනු ලබන මෙම ක්‍රියාමාර්ග සඳහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒකාබද්ධ සේවයට අයත් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන මෙන් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි.


 එස්. ආලෝකබණ්ඩාර
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්